



ශ්‍රී ලංකා ගණකාධිකරණ ගිලිපිය ආයතනය

පදනම් විභාගය - 2012 ජනවාරි

(50) මූලික ගිණුම්කරණය

Basic Accounting

කාලය: පැය 03 යි.

2012-01-21
පෙරවරු
[9.00 - 12.00]

අයදුම්කරුවන්ට උපදෙස්:

- (1) මෙම පත්‍රය A, B සහ C යන කොටස් තුනකින් (03) යුක්ත වේ. පිටු ගණන : 08
- (2) පහත දැක්වෙන පරිදි, ප්‍රශ්න හයකට (06) උත්තර ලිවිය යුතු ය. ප්‍රශ්න ගණන : 07
 - A කොටසේ අංක 01 දරණ ප්‍රශ්නයට;
 - B කොටසේ සියළුම ප්‍රශ්න වලට; සහ,
 - C කොටසේ ඕනෑම ප්‍රශ්න දෙකකට (02).
- (3) ඉල්ලුම් කරන ලද මාධ්‍යයට අදාළව, එක් භාෂාවකින් පමණක්, ඔබ වෙත සපයනු ලබන පොත්වල උත්තර ලියන්න.
- (4) ගණනය කිරීම් සහ පෙරවැඩ අමුණන්න. උපකල්පන කිසිවක් ඇතොත් ඒවා පැහැදිලිව දක්වන්න.
- (5) ගණක යන්ත්‍ර භාවිත කිරීමට ඉඩ දෙනු ලැබේ.
- (6) ලකුණු 100.

A - කොටස

බහුවරණ ප්‍රශ්න

මෙම කොටසේ සියළු ම ප්‍රශ්න වලට උත්තර ලියන්න.

ලකුණු 30.

01. පහත සඳහන් එක් එක් ප්‍රශ්නයට වඩාත්ම නිවැරදි උත්තරය (1), (2), (3), (4) අතුරින් තෝරන්න. එසේ තෝරාගත් උත්තරයට අදාළ ඉලක්කම, ප්‍රශ්නයට යොදා ඇති ඉංග්‍රීසි අක්ෂරය සමග පිළිතුරු පොතේ ලියන්න.

(A) සමාගමක් පහත ආකාරයේ ගිණුම්කරණමය පිළිවෙතක් අනුගමනය කරයි.

"ගිණුම් වර්ෂයකට අදාළ වූ දුරකතන බිල්පත් එම වර්ෂය තුළ ගෙවා නොතිබුණද, එය ගිණුම් වර්ෂාවසානයේ වගකීමක් ලෙස සලකනු ලැබේ"

ගිණුම්කරණයේදී මෙසේ සැලකීම පදනම් වන ගිණුම්කරණ සංකල්පය වනුයේ:

- (1) විවක්ෂණභාවය පිළිබඳ සංකල්පය. (2) උපචිත සංකල්පය.
- (3) ඓතිහාසික පිරිවැය සංකල්පය. (4) අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය.

(B) අමල් ඔහුගේ ව්‍යාපාරයට රු.100,000/- ක අතිරේක ප්‍රාග්ධනයක් යෙදූ විට ව්‍යාපාරයේ ප්‍රාග්ධන ගිණුම බැර කර මුදල් ගිණුම හර කෙරේ. ගිණුම්වල මෙසේ සැලකීමට අදාළ වන ගිණුම්කරණ සංකල්පය වනුයේ:

- (1) ගිණුම්කරණ ඒකක (අස්තීත්ව) සංකල්පය. (2) විවක්ෂණභාවය පිළිබඳ සංකල්පය.
- (3) අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය. (4) ගැලපුම් (සිතූම්) සංකල්පය.

(C) කමල්ගේ ව්‍යාපාරයට කොළඹ ඉඩමක් අයත්ව ඇති අතර එහි දැන් වෙළෙඳපොළ අගය රු.1,750,000/- ක් වුවද එය ව්‍යාපාරයේ ශේෂ පත්‍රයේ රු.1,250,000/- ක් වූ මිලදී ගත් පිරිවැයට පෙන්වා ඇත. මෙහි පදනම් වී ඇති ගිණුම්කරණ සංකල්පය වන්නේ:

- (1) සංගතතාව (Consistency) සංකල්පය. (2) ගැලපුම් (සිතූම්) සංකල්පය.
- (3) ඓතිහාසික පිරිවැය සංකල්පය. (4) අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය.

(D) ගිණුම්කරණ නිමැවුමක් (output) ලෙස සලකනු නොලබන්නේ පහත සඳහන් ඒවායින් කවරක්ද?

- (1) ආදායම් ප්‍රකාශය. (2) ශේෂ පත්‍රය.
- (3) මුදල් ප්‍රවාහ ප්‍රකාශය. (4) විකුණුම් දෛනික පොත.

(E) ණයට විකුණන ලද හාණිව ගැනුම්කරුවෙකු විසින් ආපසු එවනු ලැබුවහොත් විකුණුම්කරු විසින් ගැනුම්කරුට නිකුත් කරනුයේ:

- (1) බැර පතකි.
- (2) හර පතකි.
- (3) ඉන්වොයිසියකි.
- (4) පිටත් කොට යැවීමේ තුණ්ඩුවකි (Dispatch note).

(F) ආශී එන්ට්‍රයිසස් හි 2011 අප්‍රේල් මස මුල් සති දෙකේ සුළු මුදල් ගනුදෙනු වල සාරාංශය පහත සඳහන් පරිදි විය.

2011 අප්‍රේල් 01 දින ප්‍රධාන මුදල් අයකැමිගෙන් සුළු මුදල් අග්‍රිමය ලෙස ලැබුණ මුදල රු.2,500/- කි.

දිනය	වවුචර අංකය	විස්තරය	රු.
2011.04.05	001	ලිපිද්‍රව්‍ය මිලදී ගැනුම්	400
2011.04.10	002	මුද්දර ගාස්තු	500
2011.04.12	003	ගමන් වියදම්	650
2011.04.15	004	පුවත්පත් මිලදී ගැනීම්	800

2011 අප්‍රේල් 16 දින, සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය සිදුකරන ලදී. ප්‍රතිපූර්ණය කරන ලද මුදල වන්නේ:

- (1) රු.2,500/- කි.
- (2) රු.150/- කි.
- (3) රු.2,350/- කි.
- (4) ඉහත සඳහන් කිසිවක් නොවේ.

(G) S ඇන්ඩ් D එන්ට්‍රයිසස් ව්‍යාපාරයේ 2011 මැයි 31 දිනට මුදල් පොත අනුව බැංකු ගිණුමේ හර ශේෂය රු.222,000/- ක් වූ අතර එදිනට බැංකු ප්‍රකාශය අනුව ශේෂය, මුදල් පොතේ ශේෂයට වඩා වෙනස් විය.

බැංකු ප්‍රකාශය පරීක්ෂා කිරීමේදී පහත සඳහන් දෑ හඳුනා ගන්නා ලදී:

- බැංකුව විසින් රු.2,000/- ක බැංකු ගාස්තු හර කර තිබූ අතර එය මුදල් පොතේ සටහන් කර නොතිබුණි.
- මුදල් පොතේ සටහන් කර නොතිබූ රු.5,000/- ක පොලී ආදායම් බැංකු ගිණුමට සෘජුව බැර කර තිබුණි.
- තැන්පත් කරන ලද නමුත් 2011 මැයි 31 දින තෙක් උපලබ්ධි නොවී තිබුණ වෙත්පත්වල වටිනාකම රු.10,000/- ක් විය.

2011 මැයි 31 දිනට බැංකු ප්‍රකාශය අනුව ශේෂය (වාසිදායක) වනුයේ?

- (1) රු.209,000/-.
- (2) රු.215,000/-.
- (3) රු.235,000/-.
- (4) රු.205,000/-.

(H) පහත සඳහන් ගනුදෙනු වල සිදුවී ඇති වැරදි වලින් ශේෂ පිරික්සුමේ එකඟ වීම කෙරෙහි බලපානු ලබන්නේ කුමක්ද?

- (1) රු. 6,000/- ක විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ලෙජරයේ සහ ණයගැති ලෙජරයේ දෙවරක් සටහන් කර ඇත.
- (2) මාසය සඳහා ලැබුණ රු.18,000/- ක පොලී ආදායම විකුණුම් ගිණුමට බැර කර තිබුණි.
- (3) කලින් ගෙවන ලද ගෙවල් කුලී ගිණුමේ ආරම්භක ශේෂය වූ රු.12,000/- ක් කලින් ගෙවන ලද ගෙවල් කුලී ගිණුමට සටහන් කර තැන.
- (4) විදුලිය සඳහා ගෙවූ රු.20,000/- ක ගෙවීම් දුරකතන වියදම් ගිණුමට හර කර තිබුණි.

(I) සාමා ව්‍යවස්ථා විසින් 2011 මාර්තු 31 දිනට උපුටා ගන්නා ලද ශේෂ පිරික්සුම සම නොවූ අතර වෙනස අවිනිශ්චිත ගිණුමකට මාරු කරන ලදී.

පහත සඳහන් දෑ පසුව හඳුනා ගන්නා ලදී:

- විකුණුම් දෛනික පොත රු.51,000/- කින් අඩුවෙන් එකතු කර තිබුණි.
- දුරකතන වියදම් සඳහා නිකුත් කරන ලද රු.23,000/- ක වෙක්පතක් මුදල් පොතේ නිවැරදිව සටහන් කර තිබුණ නමුත් වියදම් ගිණුමේ සටහනක් තබා නොතිබුණි.
- රු.15,000/- ක් අගය වූ උපචිත ගෙවල් කුලී වියදම දෙවරක් පොදු ජර්නලයේ ඇතුළත් කර තිබුණි.

වැරදි නිවැරදි කිරීමේ සටහන් තැබීමට පෙර තිබිය යුතු වූ අවිනිශ්චිත ගිණුමේ ශේෂය වනුයේ:

- | | |
|------------------------|-----------------------------|
| (1) හර රු.13,000/- කි. | (2) හර රු.28,000/- කි. |
| (3) හර රු.23,000/- කි. | (4) ඉහත සඳහන් කිසිවක් නොවේ. |

(J) භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී දැරූ වක්‍ර අමුද්‍රව්‍ය වියදම්, වක්‍ර ශ්‍රම වියදම් සහ වක්‍ර වෙනත් වියදම් වල එකතුව හඳුන්වන්නේ:

- | | |
|------------------------------|-----------------------------|
| (1) නිෂ්පාදන පොදුකාර්ය ලෙසය. | (2) විවලය පිරිවැය ලෙසය. |
| (3) ස්ථාවර පිරිවැය ලෙසය. | (4) ප්‍රාථමික පිරිවැය ලෙසය. |

(K) නිෂ්පාදනය කරන ලද ඒකක ගණන පදනම් කරගෙන ගෙවන ලද පුරස්කාර වියදම වර්ගීකරණය කළ යුත්තේ:

- | | |
|-------------------------------------|--------------------------|
| (1) සෘජු වියදම් ලෙසය. | (2) වක්‍ර වියදම් ලෙසය. |
| (3) පියවර පිරිවැය (Step cost) ලෙසය. | (4) ස්ථාවර පිරිවැය ලෙසය. |

(L) සීමෙන්ති වෙළෙන්දෙකු වූ වතුරට, 2011 දෙසැම්බර් 01 දින රු.1,200,000/- වටිනාකම වූ සීමෙන්ති තොගයක් තිබුණි. එකක් රු.800/- ක් බැගින් සීමෙන්ති මළ 1,500 කින් එය සමන්විත විය.

2011 දෙසැම්බර් මස මුල් සතියේ මිලදී ගැනීම් හා විකුණුම් පහත සඳහන් වේ.

දිනය	මිලට ගත් ප්‍රමාණය (මළ)	විකුණුම් ප්‍රමාණය (මළ)	මළ එකක මිල (රු.)
2011.12.01	-	500	-
2011.12.04	400	-	830
2011.12.06	-	300	-

වතුර තොග අගය කිරීම සඳහා ප්‍රථමයෙන් ලැබූ ප්‍රථමයෙන් පිටවූ ක්‍රමය (FIFO) භාවිත කරන්නේයැයි උපකල්පනය කළ විට, 2011 දෙසැම්බර් 07 දින අවසන් තොගයේ වටිනාකම වන්නේ:

- | | |
|---------------------|-----------------------------|
| (1) රු.892,000/-. | (2) රු.883,000/-. |
| (3) රු.1,132,000/-. | (4) ඉහත සඳහන් කිසිවක් නොවේ. |

(M) ගිණුම්කරණයේ ඒකක (අස්තිත්ව) සංකල්පය (entity concept) වඩාත් හොඳින් විස්තර කරනුයේ:

- (1) ගිණුම්කරු ගිණුම්කරණ ක්‍රියාවලිය සඳහා සහභාගි වීම මගිනි.
- (2) ගිණුම්කරුගේ පෞද්ගලික ණය ව්‍යාපාරයේ පොත්වල සටහන් කරනු ලැබීම මගිනි.
- (3) ව්‍යාපාරය අයිතිකරුගෙන් වෙන්වූ ඒකකයක් (අස්තිත්වයක්) ලෙස හඳුනා ගැනීමෙනි.
- (4) ගිණුම්කරුගේ නම ව්‍යාපාරයේ නාමය ලෙස යොදා නොගැනීමෙනි.

(N) ප්‍රාථමික පිරිවැයේ ඇතුළත් නොවන්නේ:

- | | |
|----------------------------|------------------------------|
| (1) වක්‍ර ශ්‍රම පිරිවැය ය. | (2) සෘජු ද්‍රව්‍ය පිරිවැය ය. |
| (3) සෘජු වියදම් ය. | (4) සෘජු ශ්‍රමය පිරිවැය ය. |

(O) සමාගමක් සාමාන්‍ය වැඩ කරන පැය වලදී එහි සේවකයන්ට පැයකට රු.60/- ක මූලික වැටුපක් ගෙවයි. අතිකාල දීමනා පහත පරිදි ගෙවනු ලැබේ.

සාමාන්‍ය වැඩ කරන කාලයෙන් පසුව - මූලික වැටුප් රේටය + මූලික පැයක වැටුපෙන් $\frac{1}{3}$ ක්.
සති අන්ත - පැයකදී ගෙවන මූලික වැටුප මෙන් දෙගුණයක්.

පහත සඳහන් ශ්‍රම පැය ගණනක් කාර්යය x නිම කිරීම සඳහා ගතවූණි.

සාමාන්‍ය වැඩ කරන පැය 300, සාමාන්‍ය වැඩ කරන කාලයෙන් පසුව පැය 30, සති අන්ත පැය 10.

ඉහත දත්ත අනුව, කාර්යය x සඳහා වන මුළු ශ්‍රම පිරිවැය වනුයේ:

- (1) රු.20,400/- කි. (2) රු.23,460/- කි.
(3) රු.21,600/- කි. (4) ඉහත සඳහන් කිසිවක් නොවේ.
(එකකට ලකුණු 2 බැගින් මුළු ලකුණු 30)

B - කොටස
අතිවාරය ප්‍රශ්න
මෙම කොටසේ සියළු ම වලට උත්තර ලියන්න.
ලකුණු 50

02. නිසාත් පැහැත් ස්ටෝස් නම් ඇඳුම් මිලට ගෙන විකිණීමේ නිරතව සිටී. නිසාත් ව්‍යාපාරයේ නති අයිතිකරු වේ. පහත සඳහන් ශේෂ පිරික්සුම ඔහුගේ ව්‍යාපාරයේ පොතවලින් 2011 මාර්තු 31 දිනට උසුටා ගන්නා ලදී.

	හර රු.'000	බැර රු.'000
සින්නකර ඉඩම් - පිරිවැයට	1,500	
ගොඩනැගිලි - පිරිවැයට	500	
මෝටර් වාහන - පිරිවැයට	2,000	
ලී බඩු සහ සවිකිරීම් - පිරිවැයට	100	
2010 අප්‍රේල් 01 දිනට, සමුච්චිත ක්ෂය වීම්		
ගොඩනැගිලි		25
මෝටර් වාහන		400
ලී බඩු සහ සවිකිරීම්		10
2010 අප්‍රේල් 01 දිනට නොග	200	
වෙළෙඳ ලැබිය යුතු ගිණුම්	600	
අතැති මුදල්	50	
බැංකු අයිරාව		100
වෙනත් ලැබිය යුතු දෑ	120	
වෙළෙඳ ගෙවිය යුතු ගිණුම්		900
වෙනත් ගෙවිය යුතු දෑ		20
දිගු කාලීන ණය		800
ප්‍රාග්ධන ගිණුම - නිසාත්		1,750
විකුණුම්		3,000
ගැනුම්	860	
වැටුප් හා වේතන	550	
විදුලි වියදම්	120	
දුරකතන වියදම්	56	
ප්‍රවාරණ වියදම්	35	
ස්ථාවර තැන්පතු	100	
පොලී ආදායම		10
පොලී වියදම්	75	
ගැනිලි	25	
ගොඩනැගිලි මත රක්ෂණ වාරික	100	
බෙදාහැරීමේ වියදම්	14	
දුන් වට්ටම්	10	
	7,015	7,015

පහත සඳහන් අතිරේක තොරතුරු සපයා ඇත.

- (1) 2011 මාර්තු 31 දිනට තොගයේ පිරිවැය රු.275,000/- ක් වූ අතර තොගයේ ශුද්ධ උපලබ්ධි අගය රු.270,000/- කි.
- (2) ව්‍යාපාරයේ ක්ෂය ප්‍රතිපත්තිය වන්නේ සරල මාර්ග ක්‍රමයට පහත සඳහන් පරිදි ක්ෂය ප්‍රතිපාදනය කිරීමය.

ගොඩනැගිලි	පිරිවැය මත වර්ෂයකට 5% බැගින්
මෝටර් වාහන	පිරිවැය මත වර්ෂයකට 20% බැගින්
ලී බඩු සහ සවිකිරීම්	පිරිවැය මත වර්ෂයකට 10% බැගින්
- (3) **නිසාන්**, රු.8,000/- ක් පිරිවැය වූ භාණ්ඩ ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා ගෙන යන ලදී. මේ සම්බන්ධයෙන් ගිණුම් පොත්වල කිසිදු සටහනක් තබා නැත.
- (4) **කිරුන්**, **නිසාන්** **ලැෂන් ස්ටෝස්** හි වෙළෙඳ ණයගැතියෙකි. ඔහු බුන්වත්තාටයට පත්වූවකු ලෙස උසාවිය විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර 2011 මාර්තු 31 දිනට ඔහුගේ ගිණුමේ ශේෂය රු.5,000/- කි. ඔහුගෙන් ලැබිය යුතු මුදල පොත්වලින් ලියා හැරීමට තීරණය කරන ලදී.
- (5) 2011 මාර්තු මාසය සඳහා නොගෙවූ දුරකතන සහ විදුලි බිල්පත් පිළිවෙලින් රු.5,000/- ක් සහ රු.8,000/- ක් විය.
- (6) ගොඩනැගිලි මත රක්ෂණ වාරිකය 2011 ජනවාරි 01 දින සිට මාස 12 ක් සඳහා ගෙවා ඇත.
- (7) ස්ථාවර තැන්පත් මත 2011 මාර්තු මාසය සඳහා ලැබූ රු.1,600/- ක පොලිය සෘජුව බැංකු ගිණුමට බැර කර තිබුණි. මෙය පොත්වල සටහන් කර නොතිබුණි.

මම විසින්, නිසාන් ලැෂන් ස්ටෝස් සඳහා පිළියෙල කළ යුතු දෑ:

- (a) 2011 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වෙළෙඳ හා ලාභා'ලාභ ගිණුම. (ලකුණු 15)
- (b) 2011 මාර්තු 31 දිනට ශේෂ පත්‍රය. (ලකුණු 10)
(මුළු ලකුණු 25)

03. ගෘහස්ත ලී බඩු නිෂ්පාදනය කරන **කොලිටි මැනුපැකවරින්** ව්‍යාපාරයේ 2011 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත සඳහන් තොරතුරු උපුටා ගන්නා ලදී.

විස්තරය	රු.
ශ්‍රම පිරිවැය	1,000,000
අමුද්‍රව්‍ය ගැනුම්	1,250,000
තොග - අමුද්‍රව්‍ය (2010 අප්‍රේල් 01 දිනට)	500,000
තොග - නොනිම් වැඩ - කම්හල් පිරිවැයට (2010 අප්‍රේල් 01 දිනට)	800,000
තොග - නිම් භාණ්ඩ (2010 අප්‍රේල් 01 දිනට)	600,000
ක්ෂය වීම් - කම්හල් යන්ත්‍රෝපකරණ	300,000
ක්ෂය වීම් - කම්හල් ගොඩනැගිලි	175,000
කම්හල් රක්ෂණ	100,000
විදුලි වියදම්	900,000
දුරකතන වියදම්	120,000
වෙනත් සෘජු නිෂ්පාදන වියදම්	100,000

පහත සඳහන් අමතර තොරතුරු ලබා දී ඇත:

1. 2011 මාර්තු 31 දිනට තොග ඒවායේ පිරිවැයට අගය කර පහත දී ඇත:

විස්තරය	රු.
අමු ද්‍රව්‍ය	390,000
නොනිම් වැඩ (කම්හල් පිරිවැයට)	810,000
නිම් භාණ්ඩ	900,000

2. විදුලිය හා දුරකතන වියදම් වලින් 35% ක් කම්හලට අදාළ වේ.

3. කොලීට් මැනුමක්වරින් එහි ලී බඩු නිෂ්පාදන කිරීමේ අයිතිය බලපත්‍ර ගිවිසුමක් (licensing agreement) යටතේ ලබාගෙන ඇති අතර ඒ සඳහා ස්ථාවර පුරස්කාර ගෙවීමක් ලෙස 2011 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා රු.500,000/- ක් ගෙවීමට ඇත. මෙය ගිණුම් පොත්වල සටහන් කර නැත.
4. දරන ලද ශ්‍රම පිරිවැයෙන් 25% ක් පොදු කම්හල් ශ්‍රමය සඳහා වන අතර ඉතිරිය කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතුවල සෘජුව නිරතව සිටින සේවකයන්ට අදාළය.

මබ විසින්, කොලීට් මැනුමක්වරින් සඳහා 2011 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා නිෂ්පාදන ගිණුම පිළියෙල කළ යුතුය. (ලකුණු 10)

04. (A) තනි පුද්ගල ව්‍යාපාරකයෙකු වූ රොහාන්ගේ ව්‍යාපාරයේ 2011 ජනවාරි මාසය තුළදී සිදුවූ පහත සඳහන් ගනුදෙනු ඔබට දී ඇත:

දිනය	
(1) 2011.01.01	රොහාන් රු.200,000/- ක මුදලක් ව්‍යාපාරයේ ආයෝජනය කළේය.
(2) 2011.01.03	පිරිවැය රු.350,000/- ක් වූ භාණ්ඩ ණය පදනම මත මිලදී ගන්නා ලදී.
(3) 2011.01.05	මුදලට කළ භාණ්ඩ විකුණුම් රු.80,000/- ක් වූ අතර එම භාණ්ඩ වල පිරිවැය රු.67,500/- ක් විය.
(4) 2011.01.09	රොහාන් රු.15,000/- ක් පිරිවැය වූ භාණ්ඩ ඔහුගේ පොද්ගලික පරිහරණය සඳහා රුගෙන යන ලදී.
(5) 2011.01.13	විදුලිය සඳහා රු.5,000/- ක් ගෙවන ලදී.
(6) 2011.01.15	රු.5,000/- ක පොලි ආදායමක් බැංකු ගිණුමට ලැබී ඇත.

මබ විසින්,

මෙම ගනුදෙනු ගිණුම්කරණ සමීකරණයට, (මුදල් + බැංකුව + තොග = ප්‍රාග්ධනය + වගකීම්) බලපාන ආකාරය පැහැදිලි කළ යුතුය.

$$\left(\begin{array}{l} \text{උදාහරණ: මාසය සඳහා උපචිත ගෙවල් කුලිය රු.6,000/- කි.} \\ \text{මුදල් + බැංකුව + තොග} = \text{ප්‍රාග්ධනය + වගකීම්} \\ \phantom{\text{මුදල් + බැංකුව + තොග}} = - 6,000 + 6,000 \end{array} \right) \quad \text{(ලකුණු 07)}$$

(B) පහත සඳහන් තොරතුරු සෝමවීර ඇන්ඩ් සන්ස් ව්‍යාපාරයේ පොත්වලින් උපුටා ගන්නා ලදී.

2011 ජූනි 01 දිනට ණයගැතියන්ගේ ගිණ ලේඛය:

ණයගැතියාගේ නම	මුදල (රු.)
අනිල්	10,000
සුනිල්	15,000
ගගුල්	17,500

2011 ජූනි මාසය තුළ ණයට විකුණුම් සහ ආපසු එවූ විකුණුම් පහත සඳහන් පරිදි විය.

ණයගැතියාගේ නම	ණයට විකුණුම් (රු.)	විකුණුම් ආපසු එවූම් (රු.)
අනිල්	40,000	-
සුනිල්	30,000	5,000

2011 ජූනි මාසය තුළ මුදල් ලැබීම් සහ දුන් වට්ටම් පහත සඳහන් පරිදි විය.

ණය ගැතියා	ලැබූ මුදල (රු.)	දුන් වට්ටම් (රු.)
අනිල්	18,000	2,000
සුනිල්	32,000	3,000

ගගුල් බුන්වත්තාටයට පත්වී ඇති බැව් 2011 ජූනි 29 දින උසාවිය විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව ඔහුගෙන් ලැබිය යුතු මුදල ලියා හැරිය යුතුය.

මබ විසින්, 2011 ජූනි 30 දිනට ණයගැති පාලන ගිණුම සහ එක් එක් ණයගැතියන්ගේ ණයගැති ලෙජර් ගිණුම් පිළියෙල කළ යුතුය. (ලකුණු 08)
(මුළු ලකුණු 15)

C - කොටස

මෙම කොටසේ ඕනෑම ප්‍රශ්න දෙකකට (02) පමණක් උත්තර ලියන්න.
ලකුණු 20

05. (A) පහත සඳහන් ගනුදෙනු ස්ටිප්ල් මාර්ට් පරිගණක උපාංග වෙළෙඳසැල් පොත්වලින් උපුටා ගන්නා ලදී:

මූලාශ්‍ර ලියවිල්ල	දිනය	ප්‍රමාණය	විස්තරය	මිල (රු.)
ඉන්වොයිස් අංකය 125	2011.06.06	CD 100 ක් සහ DVD 90 ක්	K ඇන්ඩ් K සමාගමට ණයට විකුණුම්.	CD එකක් රු.45/- බැගින් සහ DVD එකක් රු.60/- බැගින්
ඉන්වොයිස් අංකය 126	2011.06.07	USB තැටි (4GB) 25 ක් USB තැටි (8GB) 30 ක්	අමල් සමාගමට ණයට විකුණුම්	4 GB, USB තැටියක් රු.1,000/- බැගින් සහ 8 GB, USB තැටියක් රු.2,000/- බැගින්
ඉන්වොයිස් අංකය 127	2011.06.08	බාහිර දෘඩ තැටි (External Hard Drives) 10 ක් (320GB)	අමල් සමාගමට ණයට විකුණුම්	බාහිර දෘඩ තැටියක් (320 GB) රු.12,000/- බැගින්
බැරපත් අංකය 22	2011.06.10	USB තැටි (4GB) 5 ක් USB තැටි (8GB) 3 ක් බාහිර දෘඩ තැටි (320GB) 02 ක්	හානියට පත්වීම නිසා අමල් සමාගමෙන් ආපසු එවූම්	-

ඔබ විසින්, අදාළ ප්‍රාථමික සටහන් පොත් පිළියෙල කර ශේෂයන් අදාළ ලෙපර ගිණුම්වලට මාරු කරන්න.
(ලකුණු 07½)

(B) ග්‍රම්ක දිරිදීමනා ගෙවීම් ක්‍රමයක වාසි තුනක්(03) සහ අවාසි දෙකක්(02) ලැයිස්තුගත කරන්න.
(ලකුණු 02½)
(මුළු ලකුණු 10)

06. (A) පහත සඳහන් තොරතුරු ඉන්දු ට්‍රේඩර්ස් ව්‍යාපාරයට අදාළ වේ:

(i) 2011 අගෝස්තු 31 දිනට පිළියෙල කරන ලද ශේෂ පිරික්සුම සම නොවූ අතර වෙනස අවිනිශ්චිත ගිණුමකට මාරු කරන ලදී.

වෙනසට හේතුව ලෙස පහත සඳහන් ගනුදෙනු දෙක හඳුනාගන්නා ලදී.

- ඉදිරියට ගෙවූ ගෙවල් කුලී ගිණුමේ ශේෂය වූ රු.5,000/- ක් ඉදිරියට ගෙවූ ගෙවල් කුලී ගිණුමට ඇතුළත් කර නොතිබුණි.
- විකුණුම් ගිණුම රු.8,000/- කින් අඩුවෙන් එකතු කර තිබුණි.

ඉහත සඳහන් වැරදි නිවැරදි කිරීමට අදාළ ජර්නල් සටහන් පිළියෙල කරන්න. (ලකුණු 02)

(ii) පහත සඳහන් ගනුදෙනු 2011 අගෝස්තු මාසයට අදාළ වේ. මෙම ගනුදෙනු ගිණුම් පොත්වල සටහන් කිරීම අවශ්‍යය.

- 2011 අගෝස්තු මාසය සඳහා දේපල, පිරියත හා උපකරණ මත ක්ෂය වීම රු.185,000/- කි.
- 2011 අගෝස්තු මාසය සඳහා විදුලි වියදම් රු.20,000/- ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ගෙවල් කුලිය වශයෙන් රු.10,000/- ක් කලින් ගෙවා ඇත.

ඉහත සඳහන් ගනුදෙනු සටහන් කිරීම සඳහා ජර්නල් සටහන් පිළියෙල කරන්න.

(ලකුණු 03)

(B) (i) පහත සඳහන් තොරතුරු XYZ සමාගමේ පොත් වලින් උසුටා ගන්නා ලදී.

මෝටර් රථයක් අනතුරකට පත්වීම නිසා 2010 ජූනි 01 දින රු.250,000/- විකුණන ලදී. මෙම මෝටර් රථයේ පිරිවැය රු.750,000/- ක් වන අතර 2007 අප්‍රේල් 01 දින මිලදී ගන්නා ලදී. අනතුර හේතුවෙන් රු.150,000/- ක රක්ෂණ හිමිකමක් ලැබුණි.

සමාගමේ ක්ෂය ප්‍රතිපත්තිය මෝටර් රථ සඳහා වන්නේ වාර්ෂිකව පිරිවැයෙන් 20% ක් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කිරීමයි.

මෙම විසින්, මෝටර් රථය බැහැර කිරීමෙන් ඇති වූ ලාභය හෝ අලාභය ගණනය කරන්න. (ලකුණු 02½)

(ii) ද්‍රව්‍ය (ගබඩා) අධියාවනා පත්‍රයක් (Material Requisition Note) යනු කුමක්දැයි කෙටියෙන් පැහැදිලි කර එහි ඇතුළත් විය යුතු වැදගත් කරුණු තුනක්(03) සඳහන් කරන්න.

(ලකුණු 02½)
(මුළු ලකුණු 10)

07. (A) සමන් වෛධර්ස් හි 2011 දෙසැම්බර් මාසය සඳහා මුදල් පොතේ සහ බැංකු ප්‍රකාශයේ උධාන පහත දැක්වේ:

මුදල් පොත

දිනය	විස්තරය	රු.	දිනය	විස්තරය	රු.
2011.12.01	ශේෂය ඉ/ගෙ	7,500	2011.12.05	සාමා 007152	6,500
2011.12.01	විකුණුම්	12,500	2011.12.08	මිලදී ගැනුම් 007153	20,000
2011.12.03	විකුණුම්	19,400	2011.12.15	සුළු මුදල් 007155	5,000
2011.12.16	පෙරේරා	9,600	2011.12.25	වැටුප් - පියල් 007156	7,500
2011.12.26	විකුණුම්	18,200	2011.12.28	මිලදී ගැනුම් - පෙරේරා 007157	25,600
2011.12.28	අමාලි	20,500	2011.12.29	ගැනිලි 007158	9,500
			2011.12.31	ශේ / ප / ගෙ	13,600
		87,700			87,700

**සමන් වෛධර්ස්
බැංකු ප්‍රකාශය 2011 දෙසැම්බර් මාසය සඳහා**

දිනය	විස්තරය	හර (රු.)	බැර (රු.)	ශේෂය (රු.)
2011.12.01	ශේෂය ඉ/ගෙ	-	-	12,500
2011.12.01	ආපසු ගැනීම් 007151	5,000	-	7,500
2011.12.02	තැන්පතු	-	12,500	20,000
2011.12.05	තැන්පතු	-	19,400	39,400
2011.12.08	ආපසු ගැනීම් 007152	6,500	-	32,900
2011.12.10	පොලිය - ස්ථාවර තැන්පතු	-	3,800	36,700
2011.12.11	ආපසු ගැනීම් 007153	20,000	-	16,700
2011.12.18	තැන්පතු	-	9,600	26,300
2011.12.22	වෙක්පොත් ගාස්තු	500	-	25,800
2011.12.23	සෘජු තැන්පතු	-	2,000	27,800
2011.12.23	ආපසු ගැනීම් 007155	5,000	-	22,800
2011.12.25	ආපසු ගැනීම් 014956	3,000	-	19,800
2011.12.26	ආපසු ගැනීම් 007156	7,500	-	12,300
2011.12.30	බැංකු ගාස්තු	300	-	12,000

මෙම විසින්, දෙසැම්බර් මාසය සඳහා:

- (a) ගැලපුම් කළ මුදල් පොත, සහ
- (b) බැංකු සැසඳුම් ප්‍රකාශය,

පිළියෙල කරන්න.

(ලකුණු 07½)

(B) උදාහරණ සමග එකිනෙක පිරිවැය සහ පිරිවැය මධ්‍යස්ථානය යන්න කෙටියෙන් පැහැදිලි කරන්න.

(ලකුණු 02½)
(මුළු ලකුණු 10)